



රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
 பொது நிர்வாக, உள்ளாட்டலுவல்கள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு
 Ministry of Public Administration, Home Affairs, Provincial Councils and Local Government

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு

COMBINED SERVICES DIVISION

නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකතන
 தொலைபேசி: (94) 011- 2694560
 Telephone

ෆැක්ස්
 தொலைநகல்: (94) 011- 2692254
 Fax

ඊ-මේල්
 மின்னஞ்சல்: dgcs@pubad.gov.lk
 E-mail

වෙබ් අඩවිය
 இணையத்தளம்: www.pubad.gov.lk
 Web Site

මගේ අංකය } CS/DOS/Policy/පොදු/01
 எனது இல }
 My No }

ඔබේ අංකය }
 உமது இல }
 Your No }

දිනය } 2022.06.29
 திகதி: }
 Date }

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්
 දිස්ත්‍රික් ලේකම්වරුන්
 ප්‍රාදේශීය ලේකම්වරුන්

2020.01.01 දිනට පෙර සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන්ගේ පත්වීම ස්ථිර කිරීම

ඒකාබද්ධ සේවයට අයත් සංවර්ධන නිලධාරීන් 80,000 කට අධික ප්‍රමාණයක් වර්තමානයේ සේවයේ නිරත වී සිටින අතර, ඔවුන් සම්බන්ධව ආයතනික කටයුතු සිදු කිරීමේ දී ලිපිලේඛන, මුද්‍රණ කටයුතු හා තැපැල් ගාස්තු වෙනුවෙන් වැය කෙරෙන පිරිවැය අවම කරගත හැකි වන පරිදි කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක් වේ.


02. එමනිසා 2020.01.01 දිනට පෙර සංවර්ධන නිලධාරී සේවයේ තනතුරකට පත්වීම් ලැබූ නිලධාරීන්ගේ පත්වීම ස්ථිර කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සම්බන්ධව මගේ සමාංක හා 2020.10.16 දිනැති ලිපියෙන් හඳුන්වා දී ඇති ආකෘතිය - CS/DOS/Con/Recom/2020 සහ අවශ්‍ය ඇමුණුම් මෙමඟින් සංශෝධනය කරනු ලැබේ.

03. 2020.01.01 දිනට පෙර පත්වීම් ලැබ පරිවාස කාලය සම්පූර්ණ කර ඇති එහෙත් පත්වීම් ස්ථිර කිරීමට මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කර නොමැති නිලධාරීන් සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී මේ සමඟ එවනු ලබන ආකෘතිය - CS/DOS/Con/Recom/2022 (ඇමුණුම - 01) හි දක්වා ඇති උපදෙස් පරිදි අවශ්‍ය ඇමුණුම් සහිතව ඉදිරිපත් කළ යුතුය.

04. ඒ අනුව සංවර්ධන නිලධාරී සේවයේ පත්වීම් ස්ථිර කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමේදී, පත්වීම් ස්ථිර කිරීමේ ආකෘතියෙහි පහත සඳහන් ලේඛනවල සහතික කළ පිටපත් ඉදිරිපත් කිරීම මින් ඉදිරියට අවශ්‍ය නොවන අතර, එම ලිපිලේඛන නිලධරයාගේ පෞද්ගලික ලිපිගොනුවෙහි පවතින බව සනාථ කර, නිලධරයාගේ පත්වීම ස්ථිර කිරීමේ නිර්දේශ යොමුකරන මෙන් කාරුණිකව දන්වමි.

- දිවුරුම/ප්‍රතිඥාව පොදු - 278
- වත්කම් බැරකම් ප්‍රකාශය - පොදු 261
- ගිවිසිණි - පොදු 160
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 සහ 161 ව්‍යවස්ථාව අනුව අවනතභාවය ප්‍රකාශ කිරීම

05. එසේම, සෞඛ්‍ය 169 යටතේ දැක්වෙන වෛද්‍ය පරීක්ෂක වාර්තාවේ සහතික කළ පිටපත් ඉදිරිපත් කිරීම ද මින් ඉදිරියට අවශ්‍ය නොවන අතර, නිලධාරියා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සුදුසුද/නුසුදුසුද යන්න පිළිබඳ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශය සනාථ කරමින් පත්වීම් ස්ථිර කිරීම ආකෘතියේ නිවැරදි ලෙස සටහන් කළ යුතු අතර, නිලධාරියා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට නුසුදුසු බවට වෛද්‍ය නිර්දේශය ලැබී ඇත්නම් පමණක් වෛද්‍ය පරීක්ෂක වාර්තාව එවිය යුතු බව වැඩිදුරටත් දන්වමි.


 එස්. ආලෝකබණ්ඩාර
 ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්